



ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය

කොළඹ

ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථන: +94 (11) 202-8500 • ෆැක්ස්: +94 (11) 243-7345

විද්‍යුත් තැපෑල: [HattenbachHS@state.gov](mailto:HattenbachHS@state.gov) • වෙබ්: <http://lk.usembassy.gov>

තානාපති කාර්යාලයේ අරමුදල් ලබමින් ක්‍රියාත්මක වූ **English Language Access** වැඩසටහනේ සිසුන් වෙත සහතික පත් පිරිනැමීමට එ.ජ. තානාපති ජුලි වංග් මහත්මිය සහභාගී වේ

English Access ක්ෂුද්‍ර ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව නිම කළ කළුතර සහ පුත්තලම ප්‍රදේශවල ද්විතීයික සිසුන් 56 දෙනෙකුට දෙසැම්බර් 13 වැනි දින ගාල්ලේ දී එක්සත් ජනපද තානාපති ජුලි වංග් මහත්මිය සහ Smart International වැඩසටහනේ අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී ෆොන්සේකා මහතා අතින් සහතික පත් ප්‍රදානය කරන ලදී. එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් අනුග්‍රහය දක්වන English Access වැඩසටහන යනු ඉංග්‍රීසි භාෂා අවබෝධය සහ කථන හැකියාව වැඩිදියුණු කිරීම, සන්නිවේදන සහ නායකත්ව කුසලතා ගොඩනැගීම සහ ඇමරිකානු සමාජය සහ සංස්කෘතිය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා නිර්මාණය කර ඇති පූර්ණ අරමුදල් සහිත වසර දෙකක වැඩසටහනකි. ශ්‍රී ලාංකීය අධ්‍යාපනඥයින් විසින් ක්‍රියාවට නංවන මෙම වැඩසටහන දිවයින පුරා ස්ථාන පහක ශ්‍රී ලාංකික ද්විතීයික පාසල් සිසුන්ට කිසිදු වියදමකින් තොරව ලබා ගත හැකිය.

උත්සවය මෙහෙයවීම, කථා පැවැත්වීම, විනෝදාත්මක ඉදිරිපත් කිරීමක්, සහ “We are the World” ගීතය ගායනා කිරීම හරහා එම උත්සවය අවස්ථාවේ දී තම ඉංග්‍රීසි භාෂා ව්‍යාකෘතිය පෙන්වීම කිරීමට සිසුහු කටයුතු කළහ.

සිසුන්ට සුභ පැතු වංග් තානාපතිතුමිය, ගෝලීය වසංගතය නොතකා මෙම දෙවසරක වැඩසටහන සම්පූර්ණ කිරීම වෙනුවෙන් මවුපියන්, ගුරුවරුන් සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හවුල්කරු වූ Smart International ආයතනයට ස්තූති කළා ය. එතුමිය මෙසේ පැවසුවාය: “ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය හරහා තරුණ වැඩිහිටියන්ට වැඩි අවස්ථා සඳහා දොරටු විවර කළ හැකි බව අපි දන්නවා. එය උසස් අධ්‍යාපනයට, විද්‍යාව හැදෑරීමට සහ

ජාතික, කලාපීය සහ ගෝලීය වෙළඳපල මට්ටමින් ව්‍යාපාර පැවැත්වීම සඳහා මාර්ගයක්. එය ලොව පුරා අනෙකුත් රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උපකාරී වන වැදගත් මෙවලමක් ද වනවා."

දැනට English Access ක්ෂුද්‍ර ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලංකාවේ ද්විතීයික පාසල් සිසුන් 150 දෙනෙකු පුහුණු කරයි. දෙවසරක වැඩසටහනක් වන මෙය 2005 සිට ශ්‍රී ලංකාව තුළ පිරිනමනු ලබන අතර ඒ හරහා සිසුන්ට ඉංග්‍රීසි භාෂා කුසලතා සඳහා පදනමක් සපයයි. මෙම වසරේ සහතිකලාභීන් එක්සත් ජනපද Access ක්ෂුද්‍ර ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලාංකික ආදි සිසුන් 1000 කට අධික සංඛ්‍යාවට එකතු වනු ඇත.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර [lk.usembassy.gov](http://lk.usembassy.gov) වෙත පිවිසෙන්න